

## අත්තගල්පුර කපුරුනාද සර්ප විෂ වෙද පරම්පරාව

පාරම්පරික වෛද්‍ය එස්. ඩී. අධිවචි ලෝරන්ස්

ඉතිහාසයේ දුටුගැමුණු රජ ද්‍රව්‍ය පටන් විෂ වෙදකමට උපන් හපන්කම් දක්වන සූර්වීර සුපතල වෛද්‍ය පරම්පරාවක් ලෙස ප්‍රසිද්ධ කපුරුනාද වෙද පරම්පරා වේ වර්තමාන පුරුශ වන්නේ කුරුණෑගල ජයන්තිපුර පදිංචි පාරම්පරික සර්ප විෂ වෛද්‍ය එස්. ඩී. අධිච්චි ලෝරන්ස් මහතාය.

පාරම්පරික වෛද්‍යවරයෙක් වශයෙන් එතුමා සමාජයට කරන ලද මෙහෙය අති මහත් ය. ගුරුවරයෙකු, ලිපිකරුවෙකු, උපදිසාපතිවරයෙකු, අතිරේක දිසාපතිවරයෙකු ලෙස පමණක් නොව දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ උපදේශකයෙකු ලෙස ද ඒ මහතා කුරුණෑගල ආයුර්වේද සංරක්ෂක වෛද්‍ය සහාවේ හිටපු සහාපතිවරයා ද සමස්ත ලංකා ආයුර්වේද වෛද්‍ය සම්මේලනයේ හිටපු සහාපතිවරයා ද වේ.

මෙම වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර ක්‍රම බොහෝමයක් දක්වා ඇත්තේ වෙදගැට ආකාරයට වන අතර රෝග රෝගී පරීක්ෂා ක්‍රම මෙන්ම ප්‍රතිකාර ක්‍රම ද දක්වා ඇත්තේ කවියෙනි. ද්‍ර්ජ්ට කල සර්පයා හඳුනා ගැනීම සඳහා දුත ලක්ෂණ, දුත වචනය හා රෝගීයා ගේ රෝග ලක්ෂණ මෙන් ම එම තත්ත්වය තහවුරු කර ගැනීම සඳහා විශේෂිත ක්‍රමයන් ද හාවිත කරයි. එය කවියෙන් මේ ආකාරයට දක්වා ඇත.

කරද මී පොතු එක්කර	ගන්නේ
බලිද කොලත් සහ මුරුවට	ගන්නේ
එකට කොටා රෝ හට දී	පන්නේ
පැණි රස නම් නයි විසයයි	දන්නේ
තික්ත රසින් තෙලිස්සා දාන	ගන්නේ
ඇඹුල් රසින් පොලුගා ය	කියන්නේ
කර රස නම් කරවලා	කියන්නේ

මේ ආකාරයට සර්පයා හඳුනා ගැනීමෙන් පසු අවශ්‍ය ප්‍රතිකාර ඉක්මනින් සිදු කළ යුතුය. ඒ සඳහා ඕනෑම අවස්ථාවක දී ප්‍රතිකාර වශයෙන් මුළුන් ම හාවිත කරනු ලබන මාශධයක් මේ ආකාරයට කවියෙන් දක්වා ඇත.

දෙදුරුත් මෝදක ඉගුරුත්	ගන්නේ
ලපුණුත් අඩ ගම්මිරිස් ද	ගන්නේ
කුරුදුත් ඇඹුලුත් දෙහි	ඇඹුලුත්නේ
තිවගත් පෙරුමිකායම් ද	ගන්නේ

රුදුරු සපුන් කැ කල	විශේෂිත්නේ
කුමුදු පමණ ගෙන දෙහි	ඇඹුලුත්නේ
ලදර කැවුනු පසු විෂ	නොතිබෙන්නේ
ඇදුරු නොබා විෂ හැර	ලන්නේ

විශේෂයෙන් අත්දුටු ප්‍රත්‍යාග්‍ය ප්‍රතිකාර මෙම වෛද්‍ය ක්‍රමයේ දක්නට ලැබෙන අතර එම ප්‍රතිකාර ක්‍රම හඳුනා ගැනීමේ දී පරම්පරාවට ආවෙශික ක්‍රම පවතී. මෙවැනි ප්‍රතිකාර ක්‍රම අනාගතයට ආරක්ෂා කර දායාද කිරීම මහයු මෙහෙවරක් වනු ඇත.